



“ විශිෂ්ට රාජ්‍ය සේවාවක් සඳහා පැරණි කැපවීම ”
ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත
பிரதான செயலாளர் அலுவலகம் - மேல் மாகாணம்
OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE



204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
 204, டென்சில் கொப்பேகடுவ மாவத்தை, பத்தரமுல்லை.
 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.



ISO/IEC: 17021
 QMS-001-01

ප්‍රධාන ලේකම් } දුරකථන / தொலைபேசி / Telephone - 011 - 2092599 }
 பிரதான செயலாளர் } ஓசை / பேசு / Fax - 011 - 2092601 }
 Chief Secretary } 0-இல / மின்னஞ்சல் / E-mail - chiefsecretary@wpc.gov.lk }
 General Telephones } 011 - 2093000 }

මගේ අංකය }
 My No. }

CSWP/ADM/18-38/FI/01-2023

ඔබේ අංකය }
 Your No. }

දිනය }
 Date }

2023.10. 05


ආණ්ඩුකාර ලේකම්(බ.ප.),
 ලේකම්,පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ.ප.),
 සභා ලේකම් (බ.ප.),
 ලේකම්, (පළාත් පාලන/අධ්‍යාපන/කෘෂිකර්ම/ප්‍රවාහන/සෞඛ්‍ය) අමාත්‍යාංශය(බ.ප.),
 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන/පිරිස් හා පුහුණු/මූල්‍ය/සැලසුම්/ඉංජිනේරු),
 පළාත් ආදායම් කොමසාරිස්(බ.ප.),
 ප්‍රධාන නීති නිලධාරී,නීති ඒකකය (බ.ප.),
 අධ්‍යක්ෂ,අභ්‍යන්තර විගණන ඒකකය (බ.ප.),
 ප්‍රධාන ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්,


මධ්‍යම රජයේ විවිධ අමාත්‍යාංශ වෙතින් ලැබෙන වකුලේඛ (මූල්‍ය වකුලේඛ හැර) බස්නාහිර පළාතට අදාළ කර ගැනීමේ කමිටු තීරණ සඳහා අනුමැතිය ලබා ගැනීම.

උක්ත කරුණට අදාළව පහත සඳහන් වකුලේඛය බස්නාහිර පළාතට අදාළ කර ගැනීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමැතිය ලබා දී ඇති බව ආණ්ඩුකාර ලේකම්ගේ අංක GOS/ADM/6/2/19 හා 2023.10.03 දිනැති ලිපිය මගින් මා වෙත දන්වා ඇත.

අනු අංකය	දිනය හා වකුලේඛ අංකය	විස්තරය
01	2023.09.20 රා.ප.වකුලේඛ 20/2023	රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිල පියස නිවාස සංකීර්ණය සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශ.

02. මෙම වකුලේඛයේ පිටපතක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කර ඇති අතර, එකී වකුලේඛය පරිදි කටයුතු කරන ලෙස ඔබ යටතේ සිටින සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් දැනුවත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.


 එස්.එම්.එච්.කුසුම්සිරි,
 පරිපාලන නිලධාරී (පාලන),
 ප්‍රධාන ලේකම් වෙනුවට,
 බස්නාහිර පළාත.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් Deputy Chief Secretary	පාලන Administration Tel : 0112092606 Fax : 0112092609 deadmin@cs.wpc.gov.lk	සේවා හා පුහුණු Personnel & Training Tel : 0112092631 Fax : 0112092647 decept@cs.wpc.gov.lk	මුදල Finance Tel : 0112092640 Fax : 0112092635 desfinance@cs.wpc.gov.lk	සැලසුම් Planning Tel : 0112092532 Fax : 0112092533 displan@cs.wpc.gov.lk	ඉංජිනේරු Engineering Tel : 0112092501 Fax : 0112092505 dece@cs.wpc.gov.lk	චක්‍රීය අන්තර්ගත විභාග Chief Internal Auditor Tel : 0112092625 Fax : 0112092625 cia@cs.wpc.gov.lk	
--	---	--	---	--	---	---	---

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 20/2023

මගේ අංකය : MPA/HD/8/NP/GAM/ALLOCATION
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් වතුරසුය,
කොළඹ 07.

2023.09.20

අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිල පියස නිවාස සංකීර්ණය සඳහා සුදුසු නිලධාරීන් තෝරාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ

මෙම අමාත්‍යාංශය මගින් පාලනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ නිල පියස නිවාස සංකීර්ණයේ පවතින නිල නිවාස වෙන්කර ගැනීම සඳහා අයදුම්කරන නිලධාරීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

02. මෙම වසරේ සැප්තැම්බර් 20 වන දින සිට ඔක්තෝබර් 15 වන දින තෙක් පහත සඳහන් නිර්ණායක සඳහා යටත්වන විධායක ශ්‍රේණියේ නිලධාරීන් හට පමණක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ පොදු සේවා නිල නිවාස සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතී.

- i. 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 (වැටුප් සංශෝධන) හි සඳහන් කර ඇති පරිදි විධායක ශ්‍රේණියේ තනතුරක් දරන සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙකු වීම.
- ii. කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවා ස්ථානයක රාජකාරි කිරීම.
- iii. අයදුම්පත යොමු කරනු ලබන අවස්ථාවේදී උප ලේඛනගත නිල නිවාස හිමිකම දරන තනතුරක් නොදැරීම.
- iv. ඉල්ලුම්කරන අවස්ථාවේදී ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ නමින් වෙන්කරන ලද රජයේ නිල නිවසක් නොතිබීම.
- v. ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයා යන දෙදෙනාම රජයේ සේවකයන් වන විට නිවාස ඉල්ලුම් කල හැක්කේ එක් අයෙකුට පමණි.
- vi. සේවා ස්ථානයේ සිට ස්ථීර පදිංචි ස්ථානයට (ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු අනුව) ගූගල් සිතියම (Google map) ආශ්‍රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අඟස් දුර කි.මී.20ට වඩා වැඩිවීම.


03. ඒ අනුව, රජයේ පොදු නිල නිවාස සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන විධායක නිලධාරීන් සඳහා අවශ්‍ය වන ලිපිලේඛන ඇමුණුම 01 සහ ඇමුණුම 02 හි දක්වා ඇත.

ඇමුණුම 01 - ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ පොදු සේවා නිල නිවාස ලබා දීමට සුදුසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්තෝරා ගැනීමේ උපදෙස් මාලාව

ඇමුණුම 02 - නිල නිවාස අයදුම්පත්‍රය

04. ඇමුණුම 02 හි දක්වා ඇති අයදුම්පත්‍රය අයදුම්කරුවන්ගේ පූර්ව දැනගැනීම සඳහා පමණි.ඇමුණුම 01 හි දක්වා ඇති උපදෙස් මාලාවේ අංක 4.0 හි සඳහන් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

05. එසේ ඉදිරිපත් කරන ලද අයදුම්පතෙහි දෘඪ පිටපතක් (Hard Copy) 2023.10.16 දිනට ප්‍රථම අමාත්‍යාංශයේ දෙවන මහලේ පිහිටි නිවාස හා සංවර්ධන අංශය වෙත භාර දීමට කටයුතු කළයුතු වේ.



කේ.ඩී.එන්.රංජිත් අසෝක
ලේකම්
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
දුරකථන : 011-2695738
විද්‍යුත් තැපෑල : pubad.secretary@slt.net.lk



රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිල පියස නිවාස සංකීර්ණය සඳහා සුදුසු නිලධාරීන් තෝරාගැනීම

රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිල පියස නිවාස සංකීර්ණයට අයත් නිල නිවාස ලබා ගැනීමට බලාපොරොත්තු වන විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2023 ඔක්තෝබර් මස 15 වන දින හෝ එදිනට ප්‍රථම ලැබෙන සේ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිවාස හා සංවර්ධන අංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

ගම්පහ නිල පියස නිවාස සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීම පිළිබඳ විධිවිධාන හා උපදෙස් මාලාව

1.0 ගම්පහ නිල පියස නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 20ක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

1.1 අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර පහත සඳහන් කර ඇති විධිවිධාන හා තොරතුරු හොඳින් අධ්‍යයනය කළ යුතු ය.

2.0 මූලික සුදුසුකම් :

2.1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කර ඇති පරිදි රාජ්‍ය නිලධාරියෙකු වීම. එසේම, එම රාජ්‍ය නිලධාරියා 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 (වැටුප් සංශෝධන) විධායක ශ්‍රේණියේ තනතුරක් දරන සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙකු ද විය යුතුය.

2.2 කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවා ස්ථානයක රාජකාරි කිරීම.

2.3 අයදුම්පත යොමු කරනු ලබන අවස්ථාවේදී උප ලේඛනගත නිල නිවාස හිමිකම දරන තනතුරක් නොදැරීම.

2.4 ඉල්ලුම්කරන අවස්ථාවේදී ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ නමින් වෙන්කරන ලද රජයේ නිල නිවසක් නොතිබීම.

2.5 ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුගේ කලත්‍රයා යන දෙදෙනාම රජයේ සේවකයන් වන විට නිවාස ඉල්ලුම් කල හැක්කේ එක් අයෙකුට පමණි.

2.6 සේවා ස්ථානයේ සිට ස්ථීර පදිංචි ස්ථානයට (ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු අනුව) ගූගල් සිතියම (Google map) ආශ්‍රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අඟස් දුර 20kmට වඩා වැඩිවීම.

- 2.7 නිවාස ඉල්ලුම් කරනු ලබන ඉල්ලුම්කරුගේ සේවා ස්ථානය අයත් දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය සතුව රජයේ නිල නිවාස යෝජනා ක්‍රම නොපැවතිය යුතුය.
- 2.8 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වන දින වන විට රජයේ ඕනෑම නිල නිවසකට අදාළව හිඟ නිවාස කුලී නොපැවතීම.
- 2.9 1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 අංක 03 සංශෝධිත පනත් වලින් සංශෝධිත 1969 අංක 07 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ අංක 3 වන වගන්තිය යටතේ නඩු වෝදනාවකට වරදකරුවෙකුට නොතිබීම.
- 2.10 ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛනවලින් එක් ලේඛනයක් හෝ ලේඛන කිහිපයක් අසත්‍ය, නිත්‍යානුකූල නොවන ලේඛනයක් හෝ ලේඛන බව තහවුරු වුවහොත්, එම හේතුව නිසා ම එකී අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- 2.11 උක්ත 2.8 සඳහන් පරිදි සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදුකර තිබේ නම්, අයදුම්කරු සහ එම සාවද්‍ය තොරතුරු සපයනු ලැබූ හෝ අනුබල දැක්වූ අනිකුත් සියලුම නිලධාරීන් පිළිබඳව විනයානුකූලව කටයුතු කරනු ලැබේ.

3.0 අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී සැලකිලිමත්විය යුතු කරුණු :

(අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු කරුණු)

- 3.1 මාර්ගගත අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශ වෙබ් අඩවියේ නිවාස හා සංවර්ධන අංශයේ වෙබ් පිටුව වෙත පිවිස, (<https://forms.gle/b9pWzJ1UueoB4oMG6>) මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.
- 3.2 අයදුම්පත්‍ර යොමුකරනු ලබන දින වන විට (ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු අනුව) පදිංචි නිවසේ සිට රැකියා ස්ථානයට අහස් දුර ගූගල් සිතියම (Google map) ආශ්‍රයෙන් මැනීම් සිදුකර අයදුම්පත්‍රයෙහි අංක 07 (ii) සහ 08 (ii) සටහන් කිරීම සිදුකළ යුතු වේ. ස්ථීර පදිංචිය තහවුරු කිරීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට නියමිත අවසාන දිනට පෙර මාස 05ක කාලයේ අයදුම්කරුගේ හෝ කලත්‍රයාගේ නමට එම නිවසට අදාළ ජල, විදුලි සහ දුරකථන බිල් අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ. කලත්‍රයාගේ නමට එම බිල් පවතින්නේ නම්, විවාහ සහතිකය ද අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
- 3.3 අයදුම්කරු තමා දැනට සිටින විධායක ශ්‍රේණියේ පත්වීම ලබා ගත් පත්වීම් ලිපියේ සහතික කරන ලද ඡායා පිටපතක් අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීම කළ යුතුය.
- 3.4 සේවා කාලය තුළ රජයේ නිල නිවාසයක වරප්‍රසාද (ආයතන සංග්‍රහයේ XIX වන පරිච්ඡේදයේ 1හි රජයේ නිවාස අර්ථ නිරූපණය කර ඇත.) ලබා ගෙන තිබේ නම්, ඒ පිළිබඳ අයදුම්පත්‍රයෙහි අංක 28 සහ 29 හි සටහන් කළ යුතු වේ.
- 3.5 ඉල්ලුම්කරු හට හෝ කලත්‍රයා හට කල්පවත්නා ආකාරයේ ඇවිදීම/ගමන් කිරීම අපහසුවන හෝ වෙනත් බරපතල ශාරීරික ආබාධයක් හෝ වෙනත් කල්පවත්නා බරපතල රෝගී

තත්ත්වයක් පවතී නම් ඒ පිළිබඳවත්, ඉල්ලුම්කරු සමඟ ජීවත්වන දරුවන්/යැපෙන්නන් හට (වයස අවුරුදු 18ට අඩු දරුවන්) ඩවුන්ස් සහලක්ෂණය(Down's Syndrome)/ වකුගඩු රෝගාබාධ (Renal Failure)/ කොඳු ඇට පෙළේ ආබාධය (Spinal Cord Disorders)/ බරපතල ශාරීරික ආබාධ හෝ වෙනත් රෝගාබාධ පවතී නම්, ඒ පිළිබඳවත් අයදුම්පත්‍රයෙහි අංක 18 A (iii) සහ 18 B (ii) හි සඳහන් කිරීමට අමතරව ආසන්න වසරක කාලයක් ඇතුළත වෛද්‍ය වාර්තාවක් අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.

(ආයතන ප්‍රධානියා විසින් තහවුරු කර ඉදිරිපත් කළ යුතු කරුණු)

3.6 අයදුම්පත් යොමු කරනු ලබන දිනට ආසන්න මාස 06ක කාලය තුළ අයදුම්කරුගේ තනතුරට අදාළව රාජකාරි ස්වභාවය, වගකීම හා කාර්යය සාධනය පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් ලබා දෙනු ලබන ලිඛිත තහවුරුවක් තිබීම අනිවාර්යය වේ. මෙම ලිඛිත තහවුරුව ද අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.

3.7 උක්ත 3.6හි කරුණට අමතරව, පහත කරුණු පිළිබඳව ද වාර්තා කළ යුතු වේ.

- i. රජයේ ඕනෑම නිල නිවසකට අදාළව හිඟ නිල නිවාස කුලී පවතී නම් ඒ පිළිබඳ තොරතුරු (අයදුම්පතේ 23)
- ii. 1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 අංක 03 සංශෝධිත පනත් වලින් සංශෝධිත 1969 අංක 07 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ අංක 3 වන වගන්තිය යටතේ නඩු වෝදනාවකට වරදකරුවෙකු නම් ඒ පිළිබඳ තොරතුරු (අයදුම්පතේ 24)
- iii. රාජ්‍ය සේවයට පැමිණීමෙන් පසු වැටුප් රහිත නිවාඩු ලබා ගෙන තිබේ නම් (වැටුප් රහිත ප්‍රසූත නිවාඩු හැර) ඒ පිළිබඳ තොරතුරු. (අයදුම්පතේ 25)
- iv. ඉල්ලුම්කරු රජයේ පොදු සේවා නිවාස වරප්‍රසාද ලබා ගෙන තිබේ නම් ඒ පිළිබඳ තොරතුරු. (අයදුම්පතේ 27)
- v. ඉල්ලුම්කරුගේ අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ වෙනත් නිවාස යෝජනා ක්‍රමයක් පවතීද යන්න පිළිබඳ තොරතුරු.

උක්ත කරුණු සියල්ල ද පෞද්ගලික ලිපිගොනුවෙන් හෝ වෙනත් ලිඛිත ලියවිලි මගින් පරීක්ෂා කර බලා ආයතන ප්‍රධානියා මගින් සහතික කර අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු වේ.

4.0 අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පිළිවෙල :

4.1 මාර්ගගත අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශ වෙබ් අඩවියේ නිවාස හා සංවර්ධන අංශයට අදාළ වෙබ් පිටුව වෙත පිවිස, (<https://forms.gle/b9pWzJ1UueoB4oMG6>) මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කර අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු කොටස් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, එම අයදුම්පත්‍රය බාගත කර ගැනීම සිදුකළ යුතු වේ.

4.2 එලෙස බාගත කරනු ලැබූ අයදුම්පත්‍රය පෞද්ගලික ලිපිගොනුව ඇසුරින් සම්පූර්ණ කළ යුතු කොටස් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා ගේ තහවුරුවක් (3.6 හා 3.7 පරිදි) සමඟ උක්ත 3.0 යටතේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව සඳහන් කර ඇති සෙසු ලේඛන සහ අනිකුත් තහවුරු කිරීමේ ලේඛන ද අමුණා 2023 ඔක්තෝබර් මස 15 වන දින හෝ එදිනට ප්‍රථම රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිවාස හා සංවර්ධන අංශය වෙත පැමිණ එම

අංශයේ පවතින නිවාස අයදුම්පත් සටහන් ලේඛනයේ අත්සන් කර අයදුම්පත්‍රය භාර දීම සිදු කළ යුතු වේ.

4.3 2023 ඔක්තෝබර් මස 15 වන දිනට පසුව ඉදිරිපත් වන ඉල්ලීම් කිසිදු හේතුවක් මත සලකා බලනු නොලැබේ.

5.0 තෝරා ගැනීමේ ක්‍රමය:

5.1 2023 ඔක්තෝබර් මස 15 වන දින හෝ එදිනට ප්‍රථම රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය වෙත ලැබෙන සියලුම අයදුම්පත් නිල නිවාස කමිටුව මගින් පරීක්ෂා කර, 6.0හි සඳහන් ලකුණු ක්‍රමයට අනුව ලකුණු ලබා දෙනු ලැබේ.

5.2 එම ලකුණු ලේඛනය 2023 වර්ෂයෙහි නොවැම්බර් මස 10 වන දින හෝ එදිනට ප්‍රථම රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

5.3 එලෙස රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව, මෙහිදී ලකුණු ලබා දෙන බව සඳහන් කර ඇති නිර්ණායක සඳහා ලැබී ඇති ලකුණු පිළිබඳව සැඟිමකට පත් නොවන අයදුම්කරුවන් හට, එම ලකුණු ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලබන දින සිට දින 07 ක් තුළ සභාපති, නිල නිවාස කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතී.

5.4 තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ, ලබා ඇති ලකුණු අනුපිලිවෙල අනුව, ඉදිරි වසර සඳහා නිල නිවාස හිමිකම ලබා ඇති නිලධාරීන්ගේ අවසන් නාම ලේඛනය නිල නිවාස කමිටුව මගින් තෝරාගැනීමෙන් පසු රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශ ලේකම්තුමා විසින් අනුමත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 27 වන දින රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

5.5 ඉල්ලුම්කරු විසින් උක්ත 3.0හි සඳහන් සනාථ කිරීමේ ලේඛන අයදුම්පත්‍රය භාරදෙන අවස්ථාවේදීම ඉදිරිපත් නොකළහොත්, එම කරුණු සඳහා හිමිවීමට නියමිත ලකුණු අයදුම්කරු හට අහිමි වනු ඇත. එම ලේඛන අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් නොකර, ලකුණු අහිමිවීමෙන් පසුව අයදුම්කරු විසින් එම සනාථ කිරීමේ ලේඛන නිල නිවාස කමිටුව වෙත හෝ රාජ්‍ය පරිපාලන විෂය භාර ලේකම් වෙත හෝ ඉදිරිපත් කර සිදුකරනු ලබන අභියාචනා කිසිවක් කිසිදු හේතුවක් මත සලකා බලනු නොලැබේ.

5.6 ඉහත 5.2, 5.3, 5.4 දක්වා ඇති දිනයන් කළමණාකරන හේතු මත වෙනස් විය හැක.

6.0 තෝරා ගැනීම සඳහා උපයෝගී කර ගනු ලබන ලකුණු ලබා දීමේ ක්‍රමය :

6.1 අයදුම්කරුවෙකු හට ලබා ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය ලකුණු 50ක් වේ.

6.1.1. පහත සඳහන් නිර්ණායක සඳහා අයදුම්කරු හට ලකුණු එකතු වීම සිදුවේ.

i. ඉල්ලුම්කරු අයදුම්පත් යොමුකරනු ලබන දින වන විට ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු අනුව පදිංචි නිවසේ සිට රැකියා ස්ථානයට ගූගල් සිතියම (Google map) ආශ්‍රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අහස් දුර සඳහා පහත දැක්වෙන ආකාරයට ලකුණු ලබා දෙනු ලැබේ.

- (a) 21km සිට 40km තෙක් - ලකුණු 05
- (b) 41km සිට 60km තෙක් - ලකුණු 10
- (c) 61km සිට 80km තෙක් - ලකුණු 15
- (d) 81km ට වැඩි - ලකුණු 20

(උපරිම ලකුණු 20)

ii. අයදුම්කරුගේ තනතුර අයත් වන ශ්‍රේණිය

- (a) III වන ශ්‍රේණිය - ලකුණු 10
- (b) II වන ශ්‍රේණිය - ලකුණු 10
- (c) I වන ශ්‍රේණිය - ලකුණු 15
- (d) විශේෂ ශ්‍රේණිය - ලකුණු 20

(උපරිම ලකුණු 20)

iii. ඉල්ලුම්කරු සමඟ ජීවත්වන දරුවන් (වයස අවුරුදු 18ට අඩු දරුවන්)/යැපෙන්නන් හට ඩවුන්ස් සහලක්ෂණය (Down's Syndrome)/ වකුගඩු රෝගාබාධ (Renal Failure)/ කොඳු ඇට පෙළේ ආබාධය (Spinal Cord Disorders)/ බරපතල ශාරීරික ආබාධ හෝ වෙනත් රෝගාබාධ පැවතීම/ ඉල්ලුම්කරු හට ඇවිදීම හෝ ගමන් කිරීම අපහසුවන අන්දමේ බරපතල ශාරීරික ආබාධයක් පැවතීම/ කලත්‍රයා හට බරපතල ශාරීරික ආබාධයක් පැවතීම (ඉහත කරුණු සම්බන්ධ වෛද්‍ය වාර්තා අයදුම්පත් භාරගන්නා අවසන් දිනට මේ සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.)

(උපරිම ලකුණු 04)

iv. වයස අවුරුදු 18ට අඩු පුතුන් සහ අවිවාහක දියණියන් සඳහා එක් දරුවකු සඳහා ලකුණු 01 බැගින් ලකුණු ලබා දෙනු ලැබේ.

(උපරිම ලකුණු 06)

6.1.2. පහත සඳහන් නිර්ණායක සඳහා අයදුම්කරු හට ලකුණු අඩු වීම සිදුවේ.

i. රාජ්‍ය සේවයේ පූර්වාසන්න වසර 05 ක සේවා කාලයක් තුළ , (වැටුප් රහිත ප්‍රසූත නිවාඩු හැර) ලබාගෙන ඇති නම්, එහිදී දින 05 කට වඩා අඩුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා ඇති නම් ලකුණු 05 ක්ද, දින 05 කට වඩා වැඩියෙන් වැටුප් රහිත නිවාඩු ලබා ඇති නම් ලකුණු 10 ක්ද අඩුකරනු ලැබේ.

(උපරිම සාණ ලකුණු 10)

ii. අයදුම්කරන දිනට පූර්වාසන්න වසර 05ක කාලයක් තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, කෝට්ටේ, දෙහිවල නාගරික සීමාවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මිනුවන්ගොඩ, අත්තනගල්ල, කටාන, ජා-ඇල, වත්තල, රාගම, කැලණිය, පැලියගොඩ, බියගම, මහර, දොම්පෙ, නාගරික සීමාවලත් පවතින රජයේ පොදු සේවා නිවාස වරප්‍රසාද ලබා ගෙන තිබේ නම් පහත දැක්වෙන ආකාරයට ලකුණු අඩුකරනු ලැබේ.

- (a) අවුරුදු 01 තෙක් - ලකුණු 02
- (b) අවුරුදු 01ට වැඩි - අවුරුදු 02 තෙක් - ලකුණු 04
- (c) අවුරුදු 02ට වැඩි - අවුරුදු 03 තෙක් - ලකුණු 06
- (d) අවුරුදු 03ට වැඩි - අවුරුදු 04 තෙක් - ලකුණු 08
- (e) අවුරුදු 04ට වැඩි - අවුරුදු 05 ට අඩු - ලකුණු 10

(උපරිම සෘණ ලකුණු 10)

iii. ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ නමින් අයදුම්කරන දිනට පූර්වාසන්න වසර 05ක කාලයක් තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, කෝට්ටේ, දෙහිවල නාගරික සීමාවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මිනුවන්ගොඩ, අත්තනගල්ල, කටාන, ජා-ඇල, වත්තල, රාගම, කැලණිය, පැලියගොඩ, බියගම, මහර, දොම්පෙ, නාගරික සීමාවලත් පවතින රජයේ පොදු සේවා නිවාස වරප්‍රසාද ලබා ගෙන තිබේ නම් පහත දැක්වෙන ආකාරයට ලකුණු අඩුකරනු ලැබේ.

- (a) අවුරුදු 01 තෙක් - ලකුණු 02
- (b) අවුරුදු 01ට වැඩි - අවුරුදු 02 තෙක් - ලකුණු 04
- (c) අවුරුදු 02ට වැඩි - අවුරුදු 03 තෙක් - ලකුණු 06
- (d) අවුරුදු 03ට වැඩි - අවුරුදු 04 තෙක් - ලකුණු 08
- (e) අවුරුදු 04ට වැඩි - අවුරුදු 05 ට අඩු - ලකුණු 10

(උපරිම සෘණ ලකුණු 10)

iv. අයදුම්පත යොමු කරනු ලබන අවස්ථාවේදී ප්‍රතිලාභ ලබන ආයතනයක (ප්‍රියමනාප සේවා ස්ථානයක) සේවය කරනු ලබන නිලධාරියකු වීම

(උපරිම සෘණ ලකුණු 10)

6.1.3. නිලධාරීන් කිහිප දෙනෙකුට එක සමාන ලකුණු ගණනක් ලැබෙන අවස්ථාවන්හිදී ජ්‍යෙෂ්ඨතාවය අනුව තීරණය කරනු ලැබේ.

6.2 මෙම ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය සිදුකර ඇත්තේ ආයතන සංග්‍රහයේ දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවය.

8.0 මෙම නිවේදනයේ සඳහන් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අවසන් තීරණය රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශ ලේකම් සතුය.

ලේකම්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය.